



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2025/43 - 2017 ජුනි මස 30 වැනි සිකුරාදා - 2017.06.30

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

### I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

#### රජයේ නිවේදන

1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත

1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පනතේ 18 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සාදනු ලබන සහ ක්‍රමෝපාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් අනුමත කරන ලබන රීති.

සභාපති,  
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය.

2017 ජුනි මස 30 වැනි දින,  
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,  
කොළඹ දී ය.

රීති

2011 දෙසැම්බර් මස 22 අංක 1737/13 දරන අති විශේෂ ගැසට් පත්‍රය පළකරන ලද සහ 2015 දෙසැම්බර් මස 30 වැනි දින අංක 1947/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල (ගාස්තු සහ අයකිරීම්) රීති සහ I වන සහ II වන තීරවල පිළිවෙලින් නිශ්චිතව දක්වා ඇති කරුණු සහ මිල ගණන් පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.

1. "ජලය සැපයීම සඳහා වූ ගාස්තු" යන ශීර්ෂය යටතේ 2011 දෙසැම්බර් මස 22 දින අංක 1737/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් VI වන උපලේඛනයේ 3 වන අයිතමය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

#### VI වන උපලේඛනය

ජල සැපයුම සඳහා වූ ගාස්තු

| අංකය | I වන තීරය                                     | II වන තීරය<br>රු. ගන |
|------|-----------------------------------------------|----------------------|
| 3.   | අපජලය පිරිසිදු කිරීම වෙනුවෙන් සහ මීටරයක් සඳහා | 17.00                |

සියලු ගාස්තු වැට් බදු ගෙවීම සඳහා යටත් වේ.

සටහන :- ඉහත 3 වන අයිතමයේ සඳහන් අපජලය පිරිසිදු කිරීම සඳහා වූ ප්‍රතිශෝධිත ගාස්තු 2017 මාර්තු 1 දින සිට බලාත්මක වේ.



2. “අපනයනය සැකසුම් කලාපවල/ කාර්මික උද්‍යානවල පවතින ව්‍යවසායන් සඳහා වූ ඉඩම් වාරික සහ බිම් කුලිය” යන ශීර්ෂය යටතේ වූ 2015 දෙසැම්බර් මස 30 දින අංක 1947/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් 1 වන උපලේඛනයේ 1 වන අයිතමයට ඉක්බිතිවම පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

“ I වන උපලේඛනයේ 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 සහ 12 වන අයිතම යටතේ 2015 දෙසැම්බර් මස 30 දින අංක 1947/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද ඉඩම් වාරික සහ බිම් කුලිය සඳහා වූ ගාස්තු, BOI කලාප වල පවතින හිස් ඉඩම් නිදහස් කිරීම සඳහා මිල ගණන් කැඳවීමේ දී පවතින අවම අනුප්‍රමාණ ලෙස සලකනු ලැබිය යුතු ය.

### I වන උපලේඛනය

අපනයන සැකසුම් කලාපවල/කාර්මික උද්‍යානවල පවතින ව්‍යවසායන් සඳහා වූ  
ඉඩම් වාරික මුදල් සහ බිම් කුලිය

|      | අත්කරයකට ගාස්තු                                |                                                       |                                       |
|------|------------------------------------------------|-------------------------------------------------------|---------------------------------------|
|      | I වන නිරය                                      | II වන නිරය                                            |                                       |
| අංකය | අපනයන සැකසුම් කලාප සහ කාර්මික උද්‍යාන          | ගෙවිය යුතු ආපසු නොගෙවනු ලබන ඉඩම් වාරික මුදල එ.ජ.ඩොලර් | බිම් කුලිය (වාර්ෂිකව කුලිය) එ.ජ.ඩොලර් |
| 1.   | කටුනායක                                        | 60,000.00                                             | 4,660.00                              |
| 2.   | බියගම                                          | 60,000.00                                             | 4,660.00                              |
| 3.   | මල්වත්ත                                        | 30,000.00                                             | 4,235.00                              |
| 4.   | සීතාවක                                         | 60,000.00                                             | 4,235.00                              |
| 5.   | හොරණ                                           | 30,000.00                                             | 4,235.00                              |
| 6.   | මිරිගම                                         | 30,000.00                                             | 4,235.00                              |
| 7.   | චතුපිට්ටල                                      | 50,000.00                                             | 4,235.00                              |
| 8.   | කොග්ගල                                         | 30,000.00                                             | 4,660.00                              |
| 9.   | මිරිප්පවිල                                     | 20,000.00                                             | 3,850.00                              |
| 10.  | මහනුවර - කාර්මික උද්‍යානය                      | 10,000.00                                             | 4,235.00                              |
| 11.  | මාවතගම                                         | 10,000.00                                             | 4,235.00                              |
| 12.  | පොල්ගහවෙල                                      | 20,000.00                                             | 4,235.00                              |
|      | * ඉඩම් චෙන්කිරීමේ ගාස්තුව - ඉඩම් වාරිකයෙන් 10% |                                                       |                                       |
|      | * කල්බදු කාලසීමාව - අවුරුදු 50                 |                                                       |                                       |

සියලු ගාස්තු වැට් බදු ගෙවීම සඳහා යටත් වේ.

3. “අපනයන සැකසුම් කලාපයකට හෝ කාර්මික උද්‍යානයකට පරිබාහිරව පිහිටා ඇති ව්‍යවසාය සඳහා වූ වාර්ෂික ගාස්තු” යන ශීර්ෂය යටතේ 2015 දෙසැම්බර් මස 30 දින අංක 1947/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් II වන උපලේඛනයේ (ආ) අයිතමය ඉවත්කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

**II වන උපලේඛනය**

**අපනයන සැකසුම් කලාපයකට හෝ කාර්මික උද්‍යානයකට බාහිරව පිහිටා ඇති  
ව්‍යවසාය සඳහා වූ - වාර්ෂික ගාස්තු**

| අංකය | I වන තීරය                                                                                                                                                                                                                                                                                                                                                                                                                          | II වන තීරය |
|------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------|
| 1.   | <p>17 වන වගන්තිය</p> <p>වාර්ෂික ගාස්තු :-</p> <p>(අ) හෝටල්, රෝහල්, උපයෝගීතා, සංචාරක අංශයේ ව්‍යාපෘති සහ වෙනත් යටිතල ව්‍යාපෘති.</p> <p>ව්‍යාපෘති ක්‍රියාත්මක වන කාලය තුළදී -</p> <p>(i) එ.ජ. ඩොලර් 3 ට අඩු ව්‍යාපෘති 3,500.00</p> <p>(ii) එ.ජ. ඩොලර් 3 ට අඩු නොවන සහ එ.ජ. ඩොලර් 10 වැඩි නොවන ව්‍යාපෘති 6,600.00</p> <p>(iii) එ.ජ. ඩොලර් 10 ට වඩා වැඩි ව්‍යාපෘති 8,800.00</p> <p>ව්‍යාපෘති ක්‍රියාත්මකවීමේ කාලයෙන් පසුව. 1,000.00</p> | එ.ජ.ඩොලර්  |

සියලු ගාස්තු වැට් බදු ගෙවීම සඳහා යටත් වේ.

සටහන :- 2 වන නියෝගයේ II වන උපලේඛනයේ (අ) අයිතමය ප්‍රකාරව ප්‍රතිශෝධිත ගාස්තු 2016 අප්‍රේල් 26 දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ වේ.